



For EFB Board use only

## Advance Level Benefit Scheme "NIPUNATHA SAVIYA" Employer Certification

To be completed by the Current Employer.

- Name of Employer/ Estate and address: Depot Manager -  
SLTB Nuthar,  
Police Station Road, Nuthar
- Full name of the Member: Weerakkody Chaminda
- Member's NIC No: 

7	0	2	6	2	0	1	4	7	Y		
---	---	---	---	---	---	---	---	---	---	--	--
- Employer No: 1202/N Member No: 40
- Date of appointment: 

2	0	0	7	1	9	8	8
---	---	---	---	---	---	---	---
- Contribution during the 12 months proceeding in the month in which this student sat the GCE A/L examination. (If the contribution have been credited through e-service, it is not necessary to complete this section and it is sufficient to make a note that the contribution have been paid through e-service)

Year	Month	Member's Contribution Amount	Date	R1 or R4
2024	January	1482.30	Online Payment R1	
2024	February	1332.30	-	
2024	March	1332.30	-	
2024	April	1632.30	-	
2024	May	1632.30	-	
2024	June	1632.30	-	
2024	July	1632.30	-	
2024	August	1632.30	-	
2024	September	1641.30	-	
2024	October	1641.30	-	
2024	November	1641.30	-	
2024	December	1641.30	-	

I certify that the information furnished above is true and correct. Also certify that I am aware that if I furnish or cause to be furnished any false return or information relating to this claim I shall on conviction be liable to a fine or imprisonment under Section 39 of the Employees' Trust Fund Act No. 46 of 1980.

Name of the Employer ..... Depot Manager, SLTB Muthur.

Address ..... Police Station Road, Muthur.

Tel: No 

0	2	6
---	---	---


2	2	3	8	2	8	1
---	---	---	---	---	---	---

M.M.M. Riyas  
.....  
Signature

2025/06/04.  
.....  
Date

Name of the Signatory ..... Asst, Manager (Finance)  
SLTB, M.M.M. Riyas

Designation ..... Eastern Regional  
Muthur Depot





තාක්ෂණ අමාත්‍යාංශය தொழில்நுட்ப அமைச்சு MINISTRY OF TECHNOLOGY



**පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව**  
**ஆட்களைப் பதிவு செய்யும் திணைக்களம்**  
**DEPARTMENT FOR REGISTRATION OF PERSONS**

10 වන මහල, සුහරූපය, ශ්‍රී සුභනුච්චුරා පාර, බත්තරමුල්ල.  
 10 වන මහල, සුහරූපය, ශ්‍රී සුභනුච්චුරා පාර, බත්තරමුල්ල.  
 10th Floor, Suhurupaya, Sri Subhuthipura rd, Battaramulla.

**ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීම**  
**தேசிய அடையாள அட்டையின் விபரங்களை உறுதிப்படுத்தல்**  
**CONFIRMATION OF THE NATIONAL IDENTITY CARD DETAILS**



ජායාරූපය  
புகைப்படம்  
PHOTO

ජාතික හැඳුනුම්පත් අංකය : **200503701501**  
 தேசிய அடையாள அட்டை இலக்கம் :  
 NATIONAL IDENTITY CARD NUMBER :

අත්සන  
கையொப்ப  
SIGNATURE

*Swindu*

නම / பெயர் / NAME :

වීරක්කොඩි කවින්දු රනිෂ්ක ලක්ෂාන්  
 வீரக்கொடி கவிந்து ரனிஷ்க லக்ஷான்  
 WEERAKKODI KAVINDU RANISHKA LAKSHAN

ලිපිනය / முகவரி / ADDRESS :

100, ත්‍රිකුණාමලය පාර, හබරණ.  
 100, திருகோணமலை வீதி, ஹபரண.  
 100, TRINCOMALEE ROAD, HABARANA.

උපන් දිනය / பிறந்த திகதி / DATE OF BIRTH : 2005/02/06  
 ස්ත්‍රී / පුරුෂ භාවය / பாலினம் / GENDER : පුරුෂ / ஆண் / Male  
 උපන් ස්ථානය / பிறந்த இடம் / BIRTH PLACE : ත්‍රිකුණාමලය / திருகோணமலை / TRINCOMALEE  
 ලියාපදිංචි කළ දිනය / பதிவுசெய்யப்பட்ட திகதி / REGISTERED DATE : 2021/07/28  
 ඉල්ලුම්පත් අංකය / விண்ணப்பப்படிவு இலக்கம் / APPLICATION NO : DRPENIC0H534049



0H534049

ඉහත තොරතුරු සත්‍ය සහ නිවැරදි බවට තහවුරු කරමි.  
 மேற்குறித்த தகவல்கள் உண்மையானது எனவும் சரியானது எனவும் உறுதிப்படுத்துகிறேன்.  
 THE ABOVE INFORMATION ARE CONFIRMED AS TRUE AND ACCURATE.

*Dr. Swindu Ranishka Lakshan*

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්  
 ஆட்களைப் பதிவு செய்யும் ஆணையாளர் நாயகம்  
 COMMISSIONER GENERAL OF REGISTRATION OF PERSONS

දිනය : 2022/01/07  
 திகதி :  
 DATE

විමසීම / விசாரணைகள் / INQUIRY : 011-2862985  
 011-5226150  
 011-5226151

දුරකථන  
தொலைபேசி  
Telephone } (011) 5226100

ෆැක්ස්  
கன்கள்  
Fax } (011) 2862198

ඊ-මේල්  
மின்னஞ்சல்  
E-mail } info@drp.lk

වෙබ්  
இணையதளம்  
Web } www.drp.gov.lk





# A/L Index Number 3035999

